



මගේ යොමුව } ED/04/60/14/01(VIII)
எனது இல. }
My Ref. }

ඔබේ යොමුව }
உமது இல. }
Your Ref. }

දිනය } 2022.01.05
திகதி }
Date }

සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරු වෙත,

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් I ශ්‍රේණියට උසස් කිරීම.

අංක 1885/31 හා 2014.10.22 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව සහ එම ව්‍යවස්ථාවට පසුව සිදු කරන ලද සංශෝධනයන් ද අදාළ කර ගනිමින් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ II ශ්‍රේණියේ සිටින නිලධාරීන් I ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

02. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I ශ්‍රේණියට උසස් කිරීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම්

පහත සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධරයන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I ශ්‍රේණියට උසස් කරනු ලැබේ.

- (i) උසස් කිරීම් සඳහා සුදුසුකම් ලබන දිනට සේවයේ II ශ්‍රේණියේ අවම වශයෙන් වසර 06ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැටුප් වර්ධක 06ක් උපයාගෙන තිබිය යුතුය.
- (ii) නියමිත දිනට 2 වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත් වී තිබිය යුතුය.
- (iii) රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 01/2020 අනුව විනයානුකූල දඬුවමක් ලබා නොතිබිය යුතුය.
- (iv) අනුමත කාර්ය සාධන ඇගයීම් පටිපාටිය අනුව උසස් කිරීමේ දිනට පූර්වාසන්නයේ වූ වසර 06 තුළ සතුටුදායක හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබිය යුතුය.
- (v) උසස් කිරීම් සඳහා සුදුසුකම් ලබන දිනට අවම වශයෙන් පහත සඳහන් එක් සුදුසුකමක් හෝ සම්පූර්ණ කර තිබීම
 - a. අධ්‍යාපනවේදී උපාධිය
 - b. පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව
 - c. පාසල් කළමනාකරණ ඩිප්ලෝමාව (DSM)
 - d. පශ්චාත් උපාධි අධ්‍යාපන කළමනාකරණ ඩිප්ලෝමාව (PGDEM)
- (vi) ධාරිතා සංවර්ධන පුහුණු පාඨමාලාව 2 සමත් වී තිබිය යුතුය.

03. (i). ඉහත 02හි සුදුසුකම් සම්පූර්ණ කර ඇති ජාතික පාසල්වල සේවයේ නියුතු නිලධාරීන් මේ සමඟ වන ආකෘතිය අනුව (ඇමුණුම 01) සම්පූර්ණ කරන ලද අයදුම්පත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ නිර්දේශ සහිතව ද,

(ii). ඉහත 02හි සුදුසුකම් සම්පූර්ණ කර ඇති පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් මේ සමඟ වන ආකෘතිය අනුව (ඇමුණුම 01) සම්පූර්ණ කරන ලද අයදුම්පත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ හා පළාත් අධ්‍යාපන ලේකම්ගේ නිර්දේශ සහිතව ද,

“ සහකාර ලේකම්, විදුහල්පති ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල,” යන ලිපිනයට යොමු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

04. තවද, ඔබ පළාත තුළ සේවයේ නිරත සියලුම විදුහල්පති ශ්‍රේණිධාරීන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථා සංශෝධන සහ ඔවුන්ගේ උසස්වීම් සඳහා අයදුම් කළ යුතු ක්‍රමවේදය පිළිබඳව , දැනුවත් කරන මෙන් දන්වන අතර අදාළ ඉල්ලුම්පත සහ උසස්වීම් ආකෘතිපත්‍රය www.moe.gov.lk ඔස්සේ ලබාගත හැකි බව ද වැඩිදුරටත් දන්වමි.

මහාචාර්ය කේ. කපිල සී.කේ. පෙරේරා

ලේකම්

අධ්‍යාපන අමාත්‍යාංශය.

පිටපත්:

01. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ , පළාත - කරු. අ.ක.ස. හා දැ.ගැ.ස

02. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, - කරු. අ.ක.ස. හා දැ.ගැ.ස